

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය



2015 වාර්ෂික වාර්තාව

පටුන

පිටු අංකය.

• ආයතනික පාලන ප්‍රකාශනය	02
• පාලක සභාවෙහි සාමාජිකයන්	03-04
• විගණන සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්	05
• අධිකාරියෙහි විධිනියෝගය සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යසාධනය වැඩි දියුණු කිරීම කෙරෙහි ආයතනයේ කාර්යභාරය සමාලෝචනය කිරීම	06-12
a. අධිකාරියෙහි විධිනියෝගය	
b. දැක්ම, මෙහෙවර සහ අරමුණු	
c. ආයතනයෙහි උපදේශක සේවාවේ ඉලක්ක කණ්ඩායම	
d. ව්‍යාපාර සම්බන්ධීකරණය සහ අධීක්ෂණය - ජාතික සහ ජාත්‍යන්තර පුහුණු සහ අධ්‍යාපන ආයතන සමග සබඳතාව	
e. ආයතනයෙහි කළමනාකරණ ව්‍යුහය	
f. සභායක කාර්යමණ්ඩලය ව්‍යාප්ත කිරීම	
• 2015 වර්ෂයේදී ආයතනයෙහි සේවක සංඛ්‍යා තත්ත්වය	13
• 2015 වර්ෂය තුළ ආයතනයෙහි සමස්ත කාර්යසාධනය	14-25
a. ඉංජිනේරු අංශය	
b. සාමාන්‍ය කළමනාකරණ හා මානව සම්පත් සංවර්ධන අංශය	
c. භෞතික සැලසුම්කරණ අංශය	
d. මූල්‍ය කළමනාකරණ අංශය	
e. නීති අංශය	
f. පුහුණු කිරීමේ අංශය	
g. පර්යේෂණ සහ සංවර්ධන අංශය	
h. ධාරිතා වර්ධන අංශය	
• 2015 මූල්‍ය තොරතුරු	26-32
a. මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය	
b. මුදල් තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය	
c. ඒකාබද්ධ මුදල් ප්‍රවාහ ප්‍රකාශන	
d. ශුද්ධ වත්කම්වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය	
e. ගිණුම් සටහන්	
සමාජනිය	33-34
විගණන මතය	

1.0. ආයතනික පාලන ප්‍රකාශනය

- ආයතනයේ නම : පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය
(1999 අංක 31 දරන පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිතය)
- මෙහෙයුම් ආරම්භ වූ දිනය : 15.10.1999
- ලියාපදිංචි කාර්යාලය : අංක 17, මලලසේකර මාවත, කොළඹ 07
- විගණකවරුන් : විගණකාධිපති
විගණකාධිපති දෙපාර්තමේන්තුව
- බැංකුකරුවන් : ලංකා බැංකුව
නිදහස් වතුරපු ශාඛාව
කොළඹ 07
- විදේශීය සංගම් : (a) පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදය (CLGF)
- දේශීය සංගම් : a) ආසියානු පදනම - කොළඹ
b) කෙයා ඉන්ටර්නැෂනල් - ශ්‍රී ලංකාව
- අනුබද්ධිත ව්‍යාපෘති : (a) ආපදා ප්‍රථාසස්ථිති ව්‍යාපෘතිය

2.0. 2015 පෙබරවාරි මස සිට බලපැවැත්වෙන පාලක සභාව

ආයතනයෙහි පාලක සභාව නිල බලයෙන් පත්වන සාමාජිකයන් අට දෙනෙකු (08) සහ පත්කළ සාමාජිකයන් පස් දෙනෙකු (05) ඇතුළුව සාමාජිකයන් දහතුන් දෙනෙකුගෙන් (13) සැදුම් ලබයි.

2.1. නිල බලයෙන් පත්වූ හා පත් කරන ලද සාමාජිකයන් පහත සඳහන් පරිදි වේ,

- ජේ. දඩල්ලගේ මහතා - සභාපති
 ලේකම් - රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන
 අමාත්‍යාංශය (2015 පෙබරවාරි - ජූලි)
 සහ
 කමල් පත්මසිරි මහතා
 ලේකම් - පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
 (2015 සැප්තැම්බර් සිට දෙසැම්බර්)

- ඩබ්ලිව්. ජී. වන්දිකා මිය - සාමාජිකා
 අධ්‍යක්ෂ - රාජ්‍ය මූල්‍ය (2016 පෙබරවාරි සිට මැයි)
 සහ
 එන්. ගොඩකන්ද මිය
 අධ්‍යක්ෂ - කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව (2016 ජූනි සිට දෙසැම්බර්)

ලේකම් - මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙනුවට

- කේ. හෙට්ටිආරච්චි මයා - සාමාජික
 ලේකම් - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ ජලාපවහන,
 අමාත්‍යාංශය

ලේකම් - නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවට

- ශාන්ත බණ්ඩාර මහතා - සාමාජික
 අතිරේක අධ්‍යක්ෂ (ග්‍රාමීය සංවර්ධන)
 නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය
- ඉංජිනේරු එන්. රූපසිංහ මහතා - සාමාජික
 ලේකම් - මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය
- මහාචාර්ය විලි ජේ. මෙන්ඩිස් - සාමාජික
 විග්‍රාමලත් මහාචාර්ය, මොරටුව විශ්ව විද්‍යාලය
- එස්.ඒ.ඩී.එස්.එල්. විරසිංහ මහතා - සාමාජික
 කළමනාකාර අධ්‍යක්ෂ, සී/ස ඉරිටෙක් පුද්. සමාගම
- වමින්ද කේ. ගමගේ මහතා - සාමාජික
 රාජ්‍ය පරිපාලන පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන
 ගරු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
- සුරංජන් කොඩිතුට්ටු මහතා - සාමාජික
 සභාපති- ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය
- නීතිඥ මහින්ද මතුගමගේ මහතා - සාමාජික

- මහාචාර්ය අනුල රණසිංහ
පීඨාධිපති, කලා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය

- සාමාජික

- කස්තුරි අනුරාධනායක මහතා
අධ්‍යක්ෂ- පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

- සාමාජික සහ කැඳවුම්කරු

නයනා නාථවිතාරණ මිය
අතිරේක ලේකම් (පරිපාලන හා මුදල්)
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ
වැඩ බලන අධ්‍යක්ෂ - පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

පාලක සභාවේ ලේකම්

නිරංජලා පෙරේරා මිය

මාණ්ඩලීය ලේකම් සහ අධ්‍යක්ෂ / ප්‍ර.වි.නි. ගේ පෞද්ගලික සහකාර

3.0. විගණන සහ කළමනාකරණ කමිටුව

2015 වර්ෂය තුළ පහත සඳහන් සාමාජිකයෝ විගණන හා කළමනාකරණ කමිටු ක්‍රියාකාරකම් වල නිරතව සිටියහ.

- (a) ඩබ්ලිව්. ජී. වන්දිකා මිය - සභාපතිනි
 අධ්‍යක්ෂ - රාජ්‍ය මූල්‍ය (2016 පෙබ. සිට මැයි දක්වා)
 එන්. ගොඩකන්ද මෙනවිය
 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව (2016 ජූනි සිට දෙසැ. දක්වා)
- (b). මහින්ද මතුගමගේ මහතා - සාමාජික
 නීතිඥ
- (c). එස්.ඒ.ඩී.එස්.එල්. විරසිංහ මහතා - සාමාජික
 කළමනාකාර අධ්‍යක්ෂ, සී/ස ඉරිටෙක් පුද්. සමාගම
- (d). කස්තුරි අනුරාධනායක මහතා - සාමාජික
 අධ්‍යක්ෂ- පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය
- (e). රංජිත් ලියනාරච්චි මහතා - කැඳවුම්කරු
 අභ්‍යන්තර විගණනක
 පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

බාහිර නිරීක්ෂකයන්

- (f). උදේනි පෙරේරා මිය
 විගණන අධිකාරී

විගණන සහ කළමනාකරණ කමිටු ලේකම්

- (g). නිරංජලා පෙරේරා මිය
 මාණ්ඩලීය ලේකම් සහ අධ්‍යක්ෂ / ප්‍ර.වි.නි. ගේ පෞද්ගලික සහකාර

4.0 පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යසාධනය වැඩි දියුණු කිරීමේදී ආයතනයෙහි බලපෑවරුම හා කාර්යභාරය සමාලෝචනය කිරීම

රටේ පළාත් පාලනය වෙනුවෙන් සංවර්ධනාත්මක දැක්මක් සොයමින් සිටි පසුබිමක පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ජනිත විය. මෙම දැක්ම යථාර්ථයක් කරනු පිණිස, මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ලබා දීම සඳහා 1997 දී ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිණි. පළාත් පාලන අංශයෙහි කාර්යසාධනය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉටු කිරීම පිණිස ජාතික ආයතනයක් නිර්මාණය කිරීමේ වැදගත්කම එම කොමිසම අවධාරණය කළේය. සංවර්ධන ක්‍රියාකාරකම්වලට සෘජුවම දායක විය හැකි සහ ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම පිණිස ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට කාර්යක්ෂම සහ සතුටුදායක සේවය සැපයිය හැකි ස්වාධීන ආයතනයක් ලෙස පළාත් පාලන අංශය සැලකිය යුතු බව ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළේය. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය, මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිණිස ක්‍රියා කළ හැකි වඩාත් ම යෝග්‍ය ආයතනය බවට විශ්වාස කෙරිණි. මහජනතාවට සම්පතම ආයතනයක් ලෙස පොදු ජනතාවගේ නියෝජිත ආයතනයක් ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාව මෙය සතුය. මෙම අරමුණ ඇතිව, 1999 අංක 31 දරන පාර්ලිමේන්තු පනත මගින් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ස්ථාපනය කරන ලදී. එම වසරේම ඔක්තෝබර් මසදී එහි කාර්යයන් ඇරඹිණි.

මෙම ආයතනයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ජනතාවට කාර්යක්ෂම හා සතුටුදායක සේවයක් ලබා දීමට හැකි වන පරිදි පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සංවිධානමය පද්ධති සහ කළමනාකරණ විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීමයි. 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමත් සමග පරිපාලන බලතල විමධ්‍යගත කිරීම ආරම්භ කරන ලදී. පැවරෙන බලතල නිවැරදිව ක්‍රියාවේ යෙදවීම පරිපාලන බලතල මාරු කිරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. ඒ අනුව, පළාත් සභා මට්ටමේදී ආයතනික පරිපාලන කාර්යභාරයක් ස්ථාපනය කිරීම අපේක්ෂා කෙරිණි.

ඉහත සඳහන් පරිදි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටුවීමේ සිට දැනට වසර දොළහක් (12) ගත වී ඇත. මෙම කාලපරිච්ඡේදය තුළ ආයතනයේ පාලක සභාවේ මග පෙන්වීම යටතේ ආයතනය විසින් එහි අභිමතාර්ථ සහ අරමුණු සඵලදායක ලෙස සංකල්පනය කරනු ලැබ තිබේ. කෙටි කාල පරිච්ඡේදයක් තුළ සාර්ථක ලෙස සිය සංකල්පනය කරන ලද අභිමතාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී පළාත් පාලනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනවල මෙන්ම දේශීය පුහුණු ආයතනවලද අගනා සහයෝගය ආයතනය වෙත ලැබී ඇත. ආයතනයෙහි කාර්ය මණ්ඩලයෙහි, විශේෂයෙන්ම උපදේශක කාර්ය මණ්ඩලයෙහි, දායකත්වය සහ පර්යේෂණ දායකත්වය ආයතනයෙහි අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මහත් සේ උපකාර වී තිබේ.

කෙසේ වෙතත් විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී විමධ්‍යගත කිරීමේ වැඩසටහන දුරස්ථ වී ඇති සෙයක් පෙනී යයි. උදාහරණ ලෙස :

- විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කාර්යක්ෂමතාව වැඩි දියුණු වීම හා සමාජයේ හදිසි හා ප්‍රමුඛතාගත කරන ලද අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිණිස සම්පත් බෙදා හැරීම සහතික කිරීම
- ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ඉලක්ක කණ්ඩායම්වල අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී විමධ්‍යගත කිරීමේ ප්‍රතිචාර දක්වන සුළු වැඩිදියුණු කිරීමේ හැකියාව
- දුප්පත්කම අඩු කිරීමේදී හා සංවර්ධන ක්‍රියාකාරකම්වලදී විමධ්‍යගත කිරීමේ සඵලදායක බව
- පුරවැසියන්, විශේෂයෙන්ම දුගී කාණ්ඩවලට ලබා දෙන ලද ඉහළ ප්‍රමුඛතාව පිළිබිඹු වන ආකාරයට මෙම මට්ටම් වලදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම
- බිම් මට්ටමේ ප්‍රජාවන්හි ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස ඔවුන්ගේ සම්බන්ධ වීම සහිතව තීරණ ගැනීමේදී උනන්දුවක් දක්වන කරුණු

මෙලෙස, සෑම වසරකම ඉලක්කය වනුයේ පළාත් පාලන ආයතන සහ පළාත් සභා කැප වී සිටින පළාත් මට්ටමේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය කලා විමේ මාර්ගය පෙන්වා දීම සලකා බැලීම සහ ඒ අනුව පළාත් පාලන ආයතන හා පළාත් සභා වල ධාරිතා වර්ධන ක්‍රියාවලිය පෙළගැස්වීමයි.

4.1. ආයතනයෙහි විධිනියෝගය

උපාය මාර්ගික සැලැස්මෙහි දක්වා ඇති පරිදි පහත සඳහන් කාර්යන් ඉටු කිරීම පිණිස රාජ්‍ය අංශයේ නියෝජිත ආයතනයක් ලෙස පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටුවන ලදී.

- පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අනුබද්ධිත මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා අනෙකුත් සේවකයන් පුහුණු කිරීම සහ රටේ යහපාලනය තහවුරු කිරීමේ අරමුණින් මෙම ආයතන තුළ දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත සේවක සංඛ්‍යාවක් ගොඩනැගීම
- පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සංවිධාන ව්‍යුහයන් සහ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා උපදේශක සේවාවන් සැපයීම
- පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කළමනාකරණ පද්ධති හා ක්‍රියාවලිවල විවේචනාත්මක ඇගයුම පිණිස සාකච්ඡා මණ්ඩපයක් සැපයීම
- කළමනාකරණ සංවර්ධනයේදී පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකවලට සහාය වීම
- පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම පිණිස අවශ්‍ය තොරතුරු ගරු අමාත්‍යවරයාට ලබා දීම
- පළාත් සභා සහ පළාත් පාලනය පිළිබඳව පොත් හා සගරා ප්‍රකාශයට පත් කිරීම, තොරතුරු බෙදා හැරීම සහ සම්මන්ත්‍රණ හා වැඩමුළු මෙහෙයවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ජාල සමග සහයෝගීත්වය

4.2. දැක්ම

“සක්‍රීය හා වගවීම සහිත මෙන්ම ප්‍රජාව වෙත ඉහළ ගුණාත්මක බව සහිත සේවා සැපයුම සහතික කරන්නාවූ පළාත් සභා හා පළාත් පාලන ආයතන පද්ධතියක් ”

4.3. මෙහෙවර

“අධිවාචනය, පුහුණුව සහ පර්යේෂණ හරහා පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ තීරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම පිණිස මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම”

4.4 අරමුණු

ඉහත දක්වන ලද මෙහෙවර, පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට මග පෙන්වයි;

1. පළාත් සභා හා පළාත් පාලන ආයතන මගින් පාලනයෙහි ආයතනික ශක්තිමත් කිරීම වැඩිදියුණු කිරීම පිණිස කාර්යසාධනය දියුණු කිරීම සඳහා පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකවල හවුල්කාරිත්වය ඇතිව වැඩසටහන් සකස් කිරීම
2. පළාත් සභා සහ පළාත්පාලන ආයතනවල කාර්යසාධනය දියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් සකස් කර මෙහෙයවීම කරා පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකවලට සහාය දෙමින් ධාරිතා ශක්තිමත් කිරීම
3. පළාත් පාලනයෙහි පාර්ශ්වකරුවන්ට තාක්ෂණික හා අනෙකුත් තොරතුරු ලබා දෙමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙනුවෙන් සම්පත් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම
4. අදාළ ජාතික හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගීතාවයෙන් පළාත් සභා හා පළාත් පාලනය වෙනුවෙන් මධ්‍යම ආයතනය ලෙස ක්‍රියා කිරීම
5. මානව සම්පත් සංවර්ධනයේදී, කළමනාකරණ පද්ධති වැඩි දියුණු කිරීමේදී හා උප ජාතික පාලන ආයතනවල සංවිධානමය වෙනස්කම් වෙනුවෙන් පහසුකම් සැලසීමේදී විශේෂඥ සහායක සේවා ලබා දීම
6. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා කාර්යක්ෂම හා සඵලදායක පුහුණු උපදේශකත්ව හා පර්යේෂණ සේවා සැපයීමට හැකියාව ලබා දීම පිණිස පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි කාර්යසාධනය වැඩි දියුණු කිරීම

4.5 පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි උපදේශක සේවාව

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය උපදේශක සේවාවන් වෙනුවෙන් ප්‍රධාන අංශ හතක් (7) පිහිටුවා ඇත. ඒවා නම්:

- a. ඉංජිනේරු
- b. පොදු කළමනාකරණ හා මානව සම්පත් සංවර්ධන අංශය
- c. භෞතික සැලසුම් අංශය
- d. මූල්‍ය කළමනාකරණය
- e. නීති හා ව්‍යවස්ථාදායක කටයුතු
- f. පර්යේෂණ හා සංවර්ධන
- g. පුහුණු කිරීම් හා සංවර්ධන

4.6 ඉලක්ක කණ්ඩායම

පුහුණු කිරීම්, පර්යේෂණ හා උපදේශක සේවාවන් යනාදියෙහි ප්‍රතිලාභීන් වන්නේ ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් පිළිවෙලින් 455 කින් හා 4486 දෙනෙකුගෙන් සමන්විත පළාත් සභා නවය සහ පළාත් පාලන ආයතන 335 යි. අපගේ අවධානයට ලක් වන කාර්යාල කාර්යමණ්ඩලය, ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය හා අනෙකුත් ශ්‍රේණිවලට අයත් සේවකයන් මුළු සංඛ්‍යාව 50000 ක් පමණ වේ.

ඉලක්ක කණ්ඩායමේ එක් එක් කාණ්ඩ අනෙක් කාණ්ඩවලින් වෙනස් වේ. එබැවින් පුහුණු අවශ්‍යතා විශ්ලේෂණ හා පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක සමග පවත්වන ලද සාකච්ඡා හරහා හඳුනාගන්නා ලද අවශ්‍යතා ඉටු කිරීම පිණිස වැඩසටහන් සැලසුම් කර ඇත. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පළාත් මට්ටමේ වැඩසටහන් සැලසුම් කිරීමේදීද සහායක භූමිකාවක් ඉටු කර තිබේ.

2014 වර්ෂය වෙනුවෙන් නියම කරන ලද පුහුණු වැඩසටහන් වලට අතිරේකව 2015 වර්ෂය වෙනුවෙන් කර තිබූ පුහුණු වැඩසටහන් ද ඉදිරියට ගෙන ඒමෙන් 2015 වර්ෂය වෙනුවෙන් ක්‍රියාකාරකම් වල මුළු සංරචකය නියම කරන ලදී.





4.7 සම්බන්ධීකරණය සහ අධීක්ෂණය

පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක සහ පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම මෙම ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැදගත් ක්‍රියාකාරකම් ලෙස සැලකේ. පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක සහ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් පවත්වනු ලබන මාසික සමාලෝචන සැසි හරහා මෙම ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ.

4.8 ව්‍යාපාර ප්‍රවර්ධනය

පළාත් පාලනය හා සබැඳි සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සහාය පතන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අතීත අත්දැකීම් පැහැදිලි කරයි. ප්‍රතිඵල දිශානිමුඛ ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් විමසා බැලීම අවශ්‍යය. මෙම ව්‍යාපාර ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ වේ. අදාළ සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් පසු, පාලක සභාවේ ද අනුමැතිය ඇතිව වැඩසටහන් යෝග්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂවරයා ක්‍රියාමාර්ග ගෙන ඇත.

4.9 ජාතික/ ජාත්‍යන්තර පුහුණු හා අධ්‍යාපන ආයතන සමග සබඳතා

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ජාතික හා ජාත්‍යන්තර යන දෙවර්ගයේම සංවිධාන හා සම්බන්ධ වී සිටී. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබන ආකාරයට මෙම සබඳතා පවත්වාගනු ලැබ ඇත. මෙලෙස ස්ථාපනය වී ඇති සබඳතා ඔවුන්ගේ පහසුකම් සැපයීම ඇතිව (CLGF) විදේශ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීමට අවස්ථා නිර්මාණය කිරීම පිණිස උපකාරී වී තිබේ. 2016 වසර තුළදී LOGOTRI, UNESCAP, JICA, CITYNET, USAID හා UN-HABITAT සමග තොරතුරු හුවමාරු කරගැනීමට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය අපේක්ෂා කරයි.

4.10. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි කළමනාකරණ ව්‍යුහය

ආයතනයෙහි ක්‍රියාත්මක වීම හා කළමනාකරණය හා සබැඳි සියලු තීරණ පාලක සභාව විසින් ගනු ලැබේ. ආයතනයෙහි පාලක සභාව, නිශ්චිතව දක්වා ඇති අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් හා වෘත්තීයමය සංවිධානවල නියෝජිතයන්ගෙන් සැදුම් ලබයි. සභාපතිවරයා වන්නේ පළාත් පාලන සභා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා වේ.

සභාවෙහි කැඳවුම්කරු ද වන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි අධ්‍යක්ෂවරයා ආයතනයෙහි ප්‍රධාන විධායක වේ. පාලක සභාවේ සමස්ත මගපෙන්වීම යටතේ ඔහු ක්‍රියා කරයි. අතිරේක අධ්‍යක්ෂවරයා සහ උපදේශකවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) සහ සහායක කාර්යමණ්ඩලය යන අයගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් අධ්‍යක්ෂවරයාට සහාය ලැබේ.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය දැනට අංශ හතකට, එනම්, මානව සම්පත් සංවර්ධන අංශය, ඉංජිනේරු අංශය, සාමාන්‍ය කළමනාකරණ අංශය, භෞතික සැලසුම්කරණ අංශය, මූල්‍ය කළමනාකරණ අංශය, නීති හා ව්‍යවස්ථාදායක කටයුතු අංශය, පර්යේෂණ හා ප්‍රකාශන අංශය සහ පරිපාලන සහ ගිණුම් අංශය ලෙස සංවිධානය වී සිටී.

4.11. සහායක කාර්ය මණ්ඩලය ව්‍යාප්ත කිරීම

සංවර්ධන / වැඩසටහන් සහකාරවරුන් ලෙස උපාධිධාරීන් මෑතකදී පත් කරනු ලැබීමත් සමග සියලු පළාත් පාලන ආයතනවල සිටින මානව සම්පත් සාධකය වර්ධනය වී ඇති අතර එය සාධනීය සාධකයකි. කෙසේ වෙතත්, පළාත් පාලන ක්ෂේත්‍රයට කාර්යක්ෂම හා සඵලදායක සේවාවන් සහතික කිරීම පිණිස කාර්යමණ්ඩලයේ කාර්යසාධනය හා වැඩිවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යය.

එබැවින් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය, සඵලදායක හා කාර්යක්ෂම සේවා සැපයුම සහතික කිරීමේ අරමුණ ඇතිව ඔවුන්ගේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා විවිධ කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් සංවිධානය කර ඇත.


5.0 2015 වර්ෂය අතරතුරදී ආයතනයෙහි සේවක සංඛ්‍යා තත්ත්වය

2015 වර්ෂය වෙනුවෙන් සුළු සේවක සංඛ්‍යා තත්ත්වය පහත දැක්වෙන පරිදි වේ.


අංශය	අනුමත සේවක සංඛ්‍යා තත්ත්වය			තථ්‍ය සේවක සංඛ්‍යාව		
	විධායක	විධායක නොවන	එකතුව	විධායක	විධායක නොවන	එකතුව
පරිපාලන අංශය	09	24	33	04	20	24
ඉංජිනේරු අංශය	02	01	03	01	01	02
සාමාන්‍ය කළමනාකරණ හා මා.ස.සං. අංශය	02	01	03	--	01	01
භෞතික සැලසුම්කරණ අංශය	02	01	03	01	01	02
මූල්‍ය කළමනාකරණ අංශය	02	01	03	01	01	02
නීති හා ව්‍යවස්ථාදායක කටයුතු අංශය	02	01	03	--	--	--
පර්යේෂණ හා සංවර්ධන අංශය	03	01	04	02	01	03
පුහුණු කිරීම් අංශය	04	--	04	02	--	02
ගිණුම් අංශය	02	01	03	02	01	03
එකතුව			59	එකතුව		39

6.0 2015 වර්ෂය තුළදී ආයතනයෙහි සමස්ත කාර්යසාධනය


6.1 නිම කරන ලද වැඩසටහන්




6.2 අනුමත අයවැය හා මුළු වියදම



6.3 සම්පූර්ණ කරන ලද වැඩමුළු



6.4 සියළුම අංශ වෙනුවෙන් අයවැය වෙන් කිරීම හා මුළු වියදම




7.0. ආයතනයෙහි එක් එක් අංශයේ කාර්යසාධනය පිළිබඳ තොරතුරු

7.1. ඉංජිනේරු අංශය

පළාත් පාලන ආයතනවල තාක්ෂණික අංශ සහ පළාත් සභාවල ඉංජිනේරු අංශවල කාර්යසාධනය වැඩි දියුණු කිරීමේ සම්පූර්ණ වගකීම පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඉංජිනේරු අංශය උසුලයි. ආයතනික අරමුණු වලට අනුකූලව සැලසුම් කරන ලද පුහුණු හා පර්යේෂණ ක්‍රියාකාරකම් හරහා මෙම අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂිතය. ඉංජිනේරුවරුන්ට, වැඩ පරීක්ෂකවරුන්ට හා තාක්ෂණික නිලධාරීන්ට තෝරාගත් අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙන ලදී. එයට අතිරේකව, පළාත් සභාවලට අනුබද්ධිත තාක්ෂණික නිලධාරීන්ට හා පළාත් ඉංජිනේරුවන්ට ධාරිතා වර්ධන වැඩසටහන්ද සපයන ලදී.

- වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් - Rs. 1,986/-
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු ආදියෙහි සංඛ්‍යාව - 24
- අරමුදල් භාවිතයෙහි ප්‍රතිශතය - 82.78



7.2. පොදු කළමනාකරණ සහ මානව සම්පත් සංවර්ධන අංශය


ශ්‍රී ලංකාවේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ කළමනාකරණ හැකියාවන් ඉවැඩි කිරීම සඳහා පළාත් පාලනය පිලිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සාමාන්‍ය කළමනාකරණ අංශය පිහිටුවනු ලැබ ඇත. මෙම අංශය යටතේ ක්‍රියාත්මක කරන ලද ශක්තිමත් කිරීමේ වැඩසටහන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාලීන ධාරීතා ගොඩනැගීම් අවශ්‍යතා කෙරෙහි විශේෂයෙන් කේන්ද්‍රගත විය. දේශපාලන නායකයන්, රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජය අතර බලය බෙදීම හා යහපාලනය පිලිබඳ සාමාන්‍ය දැනුවත්බව ඉහළ නැංවීමට ප්‍රමුඛතාව දෙනු ලැබේ. ජාතික මට්ටමේ වැඩසටහන් වලට අතිරේකව, අවශ්‍යතා අනුව විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහන්ද හඳුන්වා දීමට නියමිතය.

රටේ මෙන්ම කලාපයේ පළාත් පාලනයන්හි විශිෂ්ට පරිචයන් ගැඹුරින් සලකා බැලීමෙන් පසුව සෑම වසරක් වෙනුවෙන්ම ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබේ. විශේෂයෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වර්තමාන තත්ත්වය හා පවතින ධාරීතා මට්ටම් සැලකිල්ලට ගැනීම සිදු වේ.

අංශයෙහි අරමුණු

- ❖ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ කළමනාකාරිත්ව හැකියාවන් යහපාලනය සඳහා වැඩි දියුණු කිරීම
- ❖ ප්‍රජාවට වඩාත් හොඳ රාජ්‍ය සේවය ලබා දීම සඳහා ඔවුන්ගේ කාර්යසාධනය වැඩි දියුණු කිරීම හා ආකල්ප වෙනස් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම
- ❖ උප ජාතික මට්ටමේ සංවර්ධනයට ඇති කවර හෝ බාධක තුරන් කිරීම පිණිස පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වයන් ඇති කිරීම
- ❖ පොදු ජනතාවට වඩා හොඳ සේවයක් සැපයීමට හා සේවාවලින්ගේ තෘප්තිය සඳහා ආයතනික කාර්යක්ෂම බව, සම්ප්‍රදායක බව සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම


- අයවැය වෙන් කිරීම් වලින් උපයෝජනය කරන ලද අරමුදල් -රු. 2,073/-
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව - 29
- අරමුදල් භාවිතයෙහි ප්‍රතිශතය - 86.4%



7.3. භෞතික සැලසුම්කරණ අංශය

මෙම අංශයෙහි ප්‍රධාන අරමුණ වන්නේ භෞතික සැලසුම්කරණය යන ක්ෂේත්‍රය තුළ දැනුම, ආකල්ප, කුසලතා සහ සේවයෙහි ගුණාත්මක බව, පුහුණු හා උපදේශක සේවා වැඩි දියුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ පළාත් සභාවල දේශපාලන නියෝජිතයින්ගේ හා අනෙකුත් අදාල බලධාරීන්ගේ කාර්යසාධනය වැඩි දියුණු කිරීමයි. අවසාන ඉලක්කය වන්නේ අදාළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ ජීවන තත්ත්වය හා පරිසරය වැඩි දියුණු කිරීම වේ.

- වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් -රු. 1,920/-
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව - 18
- අරමුදල් භාවිතයෙහි ප්‍රතිශතය - 80.02%



7.4 මූල්‍ය කළමනාකරණ අංශය

මූල්‍ය කළමනාකරණ අංශය පහත සඳහන් කරුණු ප්‍රධාන වශයෙන් ඉලක්ක කරයි;

- ✦ පළාත් පාලන කාර්ය මණ්ඩලවල මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම
- ✦ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩමුළු මෙහෙයවීම
- ✦ පළාත් පාලන ආයතනවලට මූල්‍ය කළමනාකරණයෙහි සිය කාර්යක්ෂම බව වැඩිදියුණු කර ගැනීම පිණිස උපදේශක සේවා ලබා දීම


✧ මූල්‍ය කළමනාකරණය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීම

මේ සම්බන්ධයෙන් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් සකස් කරන ලද වැඩසටහන් පළාත් පාලන ආයතනවල කාර්යසාධනය වැඩි දියුණු කිරීමෙහිලා අතිශයින් සඵලදායක වී ඇත.

එසේ වුවද, මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම වෙනුවෙන් තවමත් ඉල්ලුම පවතී. අවශ්‍යතාව මත පදනම්ව පහත සඳහන් ක්ෂේත්‍ර වෙනුවෙන්ද පුහුණු වැඩසටහන් මෙහෙයවනු ලැබ ඇත.

- ✧ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඉදිරිපත් කිරීම
- ✧ අයවැය, අයවැය පාලන සහ අධීක්ෂණය පිළියෙල කිරීම
- ✧ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ඒවා ආදේශ කිරීම පිළිබඳව දැනුවත් කිරීම
- ✧ මුදල් ප්‍රවාහ ප්‍රකාශන හා අරමුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළියෙල කිරීම
- ✧ විගණනය හා ශ්‍රී ලංකාවේ විගණන ප්‍රමිති පිළිබඳව දැනුවත් කිරීම
- ✧ අභ්‍යන්තර පාලන පද්ධති පිළිබඳව දැනුවත් කිරීම
- ✧ පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳව ඩිජිටල් පාඨමාලාවක් මෙහෙයවීම
- ✧ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව සේවාස්ථ පුහුණුව සැපයීම

- වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් - රු. 2,212/-
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව - 16
- අරමුදල් භාවිතයේ ප්‍රතිශතය - 92.2%



7.5 නීති හා ව්‍යවස්ථාදායක කටයුතු අංශය


ශ්‍රී ලංකාවේ උපජාතික පාලන ආයතනවල ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරීන්ගේ ව්‍යවස්ථාදායක ධාරිතා ශක්තිමත් කිරීම පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නීති හා ව්‍යවස්ථාදායක කටයුතු අංශයට පැවරී ඇත. රටේ උපජාතික පාලනය සාදන පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නෛතික බලපැවැත්ම අදාළ පාලන නීතිවලින් ව්‍යුත්පන්න වේ. එබැවින්, ඒවායේ ව්‍යවස්ථාව, ස්ථාපනය, බලතල හා කාර්යයන් නෛතික පදනමක් මත ගොඩනැගී තිබේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් සතුව ව්‍යවස්ථාදායක ධාරිතාව, එනම් අනු නීති හා අනු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ, සමාලෝචනය කිරීමේ, වලංගු කිරීමේ හා සම්මත කිරීමේ මෙන්ම පවත්නා නීතිය එදිනෙදා ක්‍රියාකාරකම් වලට ආදේශ කිරීමේ ධාරිතාව නොමැති බව නිරීක්ෂණය වී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට පුළුල් පරාසයක වන නෛතික ගැටළු, අක්‍රමිකතා, වැරදි භාවිතයන් හා නීති උල්ලංඝනය කිරීම් වලට මුහුණ දීමට මග පෑදූ ප්‍රධාන අඩුපාඩුවක් ලෙස මෙය හඳුනාගනු ලැබ ඇත.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල වර්තමාන තත්ත්වය, පුහුණු අවශ්‍යතා හා උවමනාවන් හඳුනාගෙන තක්සේරු කිරීමෙන් පසුව හා ඒවා සම්ප්‍රදායක ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා නීති හා ව්‍යවස්ථාදායක කටයුතු අංශයෙහි වැඩසටහන් විශේෂයෙන් සැලසුම් කරනු ලැබ තිබේ. තවද, රටේ සාමාන්‍ය නීතිය පිළිබඳව පළාත් පාලන ආයතනවල දැනට පවතින දැනුම් පරතරය පියවීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අනු නීති, පරිපාලන නීතිය, අධිකරණ ක්‍රියාපටිපාටිය හා පළාත් පාලන ආයතනවල සභා කටයුතු කෙරෙහි වඩාත් ගැඹුරු අවධාරණයක් සහිතව ‘පළාත් පාලන නීතිය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව’ නම් නව වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ව්‍යවස්ථාදායක ධාරිතා ශක්තිමත් කිරීමේ සමස්ත අරමුණ කෙරෙහි කේන්ද්‍රගත වන ලදුව, මෙම අංශය මගින් පහත සඳහන් විශේෂිත අරමුණු ආමන්ත්‍රණය කෙරේ.



7.6. පුහුණු අංශය

ආයතනයෙහි පුහුණු අංශය පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය හා සබැඳි පහත සඳහන් ක්‍රියාකාරකම් ඉටු කර ඇත.

- පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීම
- ඉලක්ක කණ්ඩායම් හඳුනාගැනීම
- පුහුණු අත්පොත් හා මොඩියුල සකස් කිරීම
- පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩසටහන
- පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් හා කාර්යමණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන ක්ෂේත්‍රවල පුහුණු වැඩසටහන් වෙනුවෙන් කටයුතු සැලැස්වීම
- පළාත් පාලනය පිළිබඳව ජාතික මට්ටමේ ඩිජිටල් මා / සහතික පත්‍ර පාඨමාලා මෙහෙයවීම
- පළාත් පාලනය පිළිබඳ තොරතුරු බෙදා හැරීම
 - කාර්තුමය පුවත් ලිපිය (දෙමළ / සිංහල)
 - පාලන ජර්නලය (වාර්ෂික)
- පළාත් පාලනය පිළිබඳව යාවත්කාලීන පුස්තකාලයක් පිහිටුවා නඩත්තු කිරීම

- පළාත් සභා සහ පළාත් පාලන පුහුණු කිරීම් මෙහෙයවීම සඳහා කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකක හා පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට සහාය වී ශක්තිමත් කිරීම
- ප්‍රාදේශීය මට්ටම් වලදී කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකක සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන විසින් මෙහෙයවනු ලබන පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය, අධීක්ෂණය හා ඇගයීම

වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් = ශ්‍රී ලංකා රු. 3,900
 නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව = 100
 අරමුදල් භාවිතයේ ප්‍රතිශතය = 163 %

අයවැය කේතය	වැඩසටහන / ක්‍රියාකාරකම	අයවැයට අදාළ දින සංඛ්‍යාව	තරා දින සංඛ්‍යාව	අයවැයට අනුව වියදම්
T/01	කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකවල වැඩසටහන	04	02	300,000.00
T/02	පුවත් ලිපිය (සිංහල / දෙමළ)	වසරකට නිකුතු 4 කි	වසරකට 01 නිකුතුවකි	300,000.00
T/03	පුහුණු කිරීමේ අත්පොත් හා පුහුණු කිරීමේ මාර්ගෝපදේශ	අත්පොත් හා පුහුණු කිරීමේ මාර්ගෝපදේශ 03	අත්පොත් හා පුහුණු කිරීමේ මාර්ගෝපදේශ 02	300,000.00
T/04	පළාත් පාලන ජර්නලය (සිංහල / දෙමළ)	වසරකට එක් නිකුතුවකි	වසරකට එක් නිකුතුවකි	200,000.00
T/05	පුස්තකාල සංවර්ධනය	-	පුස්තකාලය සඳහා පොත් 476	200,000.00
T/06	පළාත් මට්ටමේ පුහුණු වැඩසටහන	08	09	400,000.00
T/07	ප්‍රජා සංවර්ධනය පිරිබද සහතික පත්‍ර පාඨමාලාව	01	-	එක් සහභාගිවන්නෙකු සඳහා මූලික කටයුතු වෙනුවෙන් රු. 100,000 හා පාඨමාලා ගාස්තුව රු. 20,000/-
T/08	පළාත් පාලනය පිලිබඳ උසස් ඩිප්ලෝමාව 2015/16	01	01	එක් සහභාගිවන්නෙකු සඳහා මූලික කටයුතු වෙනුවෙන් රු. 600,000 හා පාඨමාලා ගාස්තුව රු. 50,000
T/09	පළාත් පාලනය පිලිබඳ ඩිප්ලෝමාව 2015/16	01	-	එක් සහභාගිවන්නෙකු සඳහා මූලික කටයුතු වෙනුවෙන් රු. 600,000 හා පාඨමාලා ගාස්තුව රු. 50,000
T/10 (2014)	පළාත් පාලනය පිලිබඳ උසස් ඩිප්ලෝමාව (2014/15 අධ්‍යයන වර්ෂයේ සිට පවත්වාගෙන යනු ලබන)	01	01	2014/15 අධ්‍යයන වර්ෂයේ සිට පවත්වාගෙන යනු ලබන
T/11 (2014)	පළාත් පාලනය පිලිබඳ ඩිප්ලෝමාව (2014/15 අධ්‍යයන වර්ෂයේ සිට පවත්වාගෙන යනු ලබන)	01	01	2014/15 අධ්‍යයන වර්ෂයේ සිට පවත්වාගෙන යනු ලබන
T/12	ප්‍රකාශන ඒකකය	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
T/13	ආයතනයෙහි ප්‍රගති වාර්තා සහ අනෙකුත් අදාළ වාර්තා පිළියෙල කිරීම	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ


* බාහිර අරමුදල් වලින් කොටසක් පාඨමාලා ගාස්තුව ලෙස

7.7. පළාත් පාලනය පිලිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ධාරිතා වර්ධනය

පසුගිය වසර දහහතක (17) කාලපරිච්ඡේදය තුළ වැදගත් ම සලකුණු ගණනාවක් පසු කරන ලදුව, පළාත් පාලනය පිලිබඳ ශ්‍රී ලංකා ආයතනය මේ දක්වා වන තමන්ගේම කාර්යසාධනය යළි සලකා බලා විශේෂිත කාර්යාත්මක න්‍යායපත්‍ර තුළ එහි ක්‍රියාකාරිත්වයට මග පෙන්වීම පිණිස එම අභ්‍යාසයෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීම හා එහි ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බලපෑම තක්සේරු කිරීම අවශ්‍යය. හුදකලාව තුරන් කරමින් ආයතනයේ කාර්යයන් ඉටු කිරීම අපේක්ෂා කෙරිණි.

- වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් -රු. 1,562/-
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව - 14
- අරමුදල් භාවිතයෙහි ප්‍රතිශතය - 48.82%

**** තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව ස්වයං අරමුදල් සම්පාදිත වැඩසටහනකි.**




7.8. පර්යේෂණ හා සංවර්ධන අංශය

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි පර්යේෂණ හා සංවර්ධන අංශය, පළාත් පාලන හා පළාත් සභා අංශය ශක්තිමත් කිරීම පිණිස පර්යේෂණ හා සමීක්ෂණ සිදුකර ප්‍රතිපත්ති සම්පාදකයන් වෙනුවෙන් ප්‍රතිඵල හා අවශ්‍ය තොරතුරු බෙදා හැරීම මගින් පළාත් පාලන ආයතන හා පළාත් සභා වලට සහාය වීම ප්‍රධාන වශයෙන් සිදු කරයි. එයට අතිරේකව, මෙම අංශය පර්යේෂණවල හෙළිදරව් කරගැනීම් මත පදනම්ව අදාළ ක්‍රියාකාරකම් පිළිබඳව පුහුණු වැඩසටහන් මෙහෙයවයි.

අරමුණු :

- ❖ පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල ධාරිතා වැඩි දියුණු කොට වර්ධනය කිරීම සඳහා පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීම හා ප්‍රවර්ධනය කිරීම
- ❖ පර්යේෂණ මගින් හෙළිදරව් කරගත් කරුණු අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන අතර බෙදා හැරීම
- ❖ පාලනය යන ක්ෂේත්‍රයෙහි ජාතික මෙන්ම ජාත්‍යන්තර පර්යේෂණ ආයතන සමග සම්බන්ධ වීම
- ❖ නව පර්යේෂණ මූලපිරීම් වෙනුවෙන් වැදගත් ක්ෂේත්‍ර හෙළිදරව් කර ගැනීම
- ❖ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දත්ත සමුදායක් නඩත්තු කිරීම
- ❖ පර්යේෂණ නිමැවුම් ලේඛනගත කිරීම
- ❖ පළාත් පාලනය හා පළාත් සභාවට සම්බන්ධ අදාළ ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම
- ❖ ජාතික, පළාත් හා දිස්ත්‍රික් මට්ටම් වලදී පළාත් පාලනය හා පළාත් සභා අංශය හා සම්බන්ධ අදාළ නිලධාරීන් වෙනුවෙන් පර්යේෂණ ක්‍රමවේද පාඨමාලා පැවැත්වීම
- ❖ පර්යේෂණ වල හෙළිදරව් කරගැනීම් මත පදනම්ව සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන හා පළාත් සභාවල ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් වෙනුවෙන් අවශ්‍ය පුහුණුව ලබා දීම.

- වෙන් කරන ලද අයවැයෙන් උපයෝජනය කරන ලද අරමුදල් - රු. 2,190
- නිම කරන ලද වැඩසටහන් / වැඩමුළු සංඛ්‍යාව - 21
- අරමුදල් උපයෝජන ප්‍රතිශතය - 91.27%



පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්

මූල්‍ය ප්‍රකාශ

අංක 17, මලලසේකර මාවත,

කොළඹ 07

දුරකථනය - 011-2580307

ෆැක්ස් - 011-2580316

විද්‍යුත් තැපෑල - info@slilg.gov.lk

වෙබ් අඩවිය - www.slilg.lk

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්

මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය

	සටහන්	31/12/2015	31/12/2014
මෙහෙයුම් ආදායම			
රජයේ දායකත්වය - සුනරාවර්තන	01	53,859,000	48,167,000
වෙනත් ආදායම්	02	<u>8,227,582</u>	<u>13,151,735</u>
මුළු මෙහෙයුම් ආදායම		62,086,582	61,318,735
		=====	=====
මෙහෙයුම් වියදම්			
පරිපාලන සහ ආයතනික වියදම්	03	33,727,491	30,772,840
මානව සම්පත් සංවර්ධන වියදම්	04	19,597,500	21,466,810
උපදේශක සේවා වියදම්	05	-	2,116,854
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් සහ ක්ෂයවීම්	06	<u>10,688,864</u>	<u>9,464,935</u>
මුළු මෙහෙයුම් වියදම්		<u>64,013,855</u>	<u>63,821,430</u>
වර්ෂය වෙනුවෙන් අතිරික්තය / (හිඟය)		(1,927,273)	(2,502,704)
		=====	=====

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්

මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය

	සටහන්	31/12/2015	31/12/2014
වත්කම්			
ජංගම නොවන වත්කම්			
දේපල, පිරිසත හා උපකරණ	07	432,349,238	25,152,769
		<u>432,349,238</u>	<u>25,152,769</u>
කාරක ප්‍රාග්ධනය			
ඉදි කිරීම්, ගොඩනැගිලි	08	44,757,072	44,757,072
ජංගම වත්කම්			
කොහ	09	1,803,878	2,035,695
පෙර ගෙවුම් හා ලැබිය යුතු දෑ	10	1,013,437	1,881,470
කාර්යමණ්ඩල ණය ගැතියන් හා අත්තිකාරම්	11	12,772,438	13,889,551
මුදල් හා මුදල් සමානතා	12	<u>13,330,158</u>	<u>3,995,904</u>
මුළු වත්කම්		<u>28,919,911</u>	<u>21,802,620</u>
		<u>506,026,221</u>	<u>91,712,462</u>
ස්කන්ධ සහ බැරකම්			
රජයේ දායකත්වය - ප්‍රාග්ධන		508,434,195	85,885,195
සමුච්චිත අරමුදල		(16,571,222)	(5,965,004)
එ.ජා.සං.වැ. ප්‍රදානය		714,659	714,659
ව්‍යාපෘති දායකත්වය - ප්‍රාග්ධන		1,782,084	1,595,825
ආසියානු පදනමෙන් ප්‍රදානය		<u>291,000</u>	<u>291,000</u>
		<u>494,650,716</u>	<u>82,521,675</u>

ජංගම නොවන බැරකම්			
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්	13	6,693,463	5,239,265
රඳවා ගැනීමේ මුදල්		<u>1,512,000</u>	<u>1,512,000</u>
		8,205,463	6,751,265
		=====	=====

ජංගම බැරකම්

ප්‍රතිපාදන - විගණන ගාස්තු		1,013,336	500,000
ණයහිමියන් සහ උපවිත අයකිරීම්	14	2,156,707	1,939,522
		<u>3,170,043</u>	<u>2,439,522</u>
		506,026,221	91,712,462
		=====	=====

05 වැනි පිටුවේ සිට 14 වැනි පිටුව දක්වා වන ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශවල සංකලිත කොටසක් සාදයි. මෙම මූල්‍ය ප්‍රකාශ 2015 දෙසැම්බර් 31 වැනි දිනට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ කටයුතු වල තත්ත්වය හා 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් එහි අතිරික්තය / (හිඟය) පිළිබඳව සත්‍ය හා සාධාරණ අදහසක් ලබා දෙයි.

.....

කේ. ආර්. කේ. අමරසේන	සුඵව සමරවිර	එච්. ටී. කමල් පත්මසිරි
සහකාර අධ්‍යක්ෂ (මුදල්)	අධ්‍යක්ෂ / ප්‍ර.වි.නි.	සභාපති - ප.පා.ශ්‍රී.ලං.ආ ලේකම් - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්

	<u>31/12/2015</u>	<u>31/12/2014</u>
මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙතින් මුදල් ප්‍රවාහ		
සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙතින් අතිරික්තය / (හිඟය)	(1,927,273)	(2,502,704)
මුදල් නොවන සංවලන වෙනුවෙන් ගැලපීම්		
පෙර වර්ෂය වෙනුවෙන් ගැලපීම්	8,515,610	
ඉඩම් හා ගොඩනැගිලි තක්සේරුව	(422,549,000)	
ක්ෂයවීම	8,836,716	7,916,241
පොලී ආදායම		
ප්‍රතිපාදන - විගණන ගාස්තු	513,336	
පාරිතෝෂික වෙනුවෙන් ප්‍රතිපාදන	1,454,198	
වත්කම් බැහැර කිරීම	213,300	
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර	(404,943,112)	5,413,537
මෙහෙයුම් අතිරික්තය		
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්		
(වැඩි වූ) / අඩු වූ කොඟ	231,817	(181,014)
(වැඩි වූ) / අඩු වූ පෙර ගෙවුම් / ලැබිය යුතුදෑ	868,033	(1,200,736)
(වැඩි වූ) / අඩු වූ විවිධ ණයගැතියන් හා		
අත්තිකාරම්	1,117,113	(145,129)
වැඩි වූ විශ්‍රාම ප්‍රතිලාභ		1,548,694
වැඩි වූ ණය හිමියන්	217,184	1,119,923
මෙහෙයුම් වෙතින් උත්පාදනය වූ මුදල්	(402,508,964)	6,555,275
ගෙවන ලද පාරිතෝෂික		
අතිවිශේෂ අයිතම වලට පෙර මුදල් ප්‍රවාහය		
අතිවිශේෂ අයිතම	(8,515,610)	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙතින් ශුද්ධ මුදල්	(411,024,574)	6,555,275
ආයෝජන ක්‍රියාකාරකම් වෙතින් මුදල් ප්‍රවාහ		
ස්ථාවර වත්කම් මිලදී ගැනීම	(2,203,285)	(43,140,715)
උපකරණ බැහැර කිරීම	(106,650)	9,325
ආයෝජන ක්‍රියාකාරකම් වෙතින් ශුද්ධ මුදල්	(2,309,935)	(43,131,389)
මූල්‍ය ක්‍රියාකාරකම් වෙතින් මුදල් ප්‍රවාහ		
රජයේ ප්‍රදාන තක්සේරුව - ඉඩම් හා ගොඩනැගිලි	422,549,000	40,000,000
UNHABITAT ජේදානය	186,259	
පොලී ආදායම		
ගෙවන ලද පොලී / පාරිතෝෂික		
මූල්‍ය ක්‍රියාකාරකම් තුළ භාවිතා කරන ලද		
ශුද්ධ මුදල්	422,735,259	40,000,000
මුදල් හා මුදල් සමානතා තුළ ශුද්ධ වැඩිවීම	9,400,750	3,423,885
කාලපරිච්ඡේදය ආරම්භයේදී මුදල් හා මුදල් සමානතා	3,995,904	572,019
	-----	-----
කාලපරිච්ඡේදය අවසානයේදී මුදල් හා මුදල් සමානතා	13,330,158	3,995,904
(සටහන 1 බලන්න)	=====	=====

අංක 1 සටහන

බැංකුවේ ඇති මුදල්

බැංකුවේ ඇති මුදල් - ලංකා බැංකුව ගිණුම් අංක 2323344	8,997,605	943,151
බැංකුවේ ඇති මුදල් - ලංකා බැංකුව ගිණුම් අංක 2323350	1,561,995	1,406,059
ඉතිරි කිරීමේ ගිණුම - ලංකා බැංකුව ගිණුම් අංක 2329975	2,770,558	1,646,694
	-----	-----
	13,330,158	3,995,904
	=====	=====

විස්තරය	රජයේ දායකත්වය ප්‍රාග්ධන	සමුච්චිත අරමුදල	එ.ජා.සං.වැ. ප්‍රදානය	ව්‍යාපෘති දායකත්වය ප්‍රාග්ධන	ආසියානු පදනම වෙතින් ප්‍රදානය	එකතුව
2015/01/01 දිනට ශේෂය	85,885,195	(5,965,000)	714,659	1,595,825	291,000	82,521,675
කාලපරිච්ඡේදය වෙනුවෙන් අතිරික්තය / හිඟය		(1,927,273)				(1,927,273)
කාලපරිච්ඡේදය වෙනුවෙන් මාරු කිරීම්						
පෙර වර්ෂය වෙනුවෙන් ගැලපීම් (අංක 2 සටහන)	422,549,000	(8,678,946)				413,870,054
කාලපරිච්ඡේදය වෙනුවෙන් UNHABITAT ප්‍රදානය				186,259		186,250
2015/12/31 දිනට ශේෂය	508,434,195	(16,571,222)	714,659	1,782,084	291,000	494,650,716
2014/01/01 දිනට ශේෂය	45,885,195	(3,462,300)	714,659	1,595,825	291,000	45,024,379
කාලපරිච්ඡේදය වෙනුවෙන් අතිරික්තය/හිඟය		(2,502,704)				(2,502,704)
කාලපරිච්ඡේදය වෙනුවෙන් මාරු කිරීම්	40,000,000					40,000,000
පෙර වර්ෂය වෙනුවෙන් ගැලපීම්						
2014/12/31 දිනට ශේෂය	85,885,195	(5,965,004)	714,659	1,595,825	291,000	82,521,675

අංක 02 සටහන		
	රජයේ දායකත්වය ප්‍රාග්ධන රු.	සමුච්චිත අරමුදල රු.
පෙර වර්ෂය වෙනුවෙන් ගැලපීම් තුළ සංවලන	422,549,000	
ඉඩම් හා ගොඩනැගිලි හිමිකාරිත්වය පැවරීම හා ඇතුළත් කෙරෙන තක්සේරුව		
2014.12.31 දිනට ගෙවිය යුතු ලෙස ඇතුළත් නොකරන ලද ගෙවිය යුතු උපයන වීට ගෙවීම බද්ද ඇතුළත් කිරීම		4,361
වියදම් ලෙස සලකනු ලබන පාරිභෝජන භාණ්ඩ තොග ලේඛනය		13,250
ගොඩනැගිලි ක්ෂයවීම (2004 සට 2014)		8,612,450
පෙර වර්ෂයේ නොපියවූ උපචිත වියදම් කපා හැරීම		(114,451)
2013 දක්වා විගණන ගාස්තු වෙනුවෙන් ඌන ප්‍රතිපාදනය		163,336
	422,549,000	

ගිණුම්කරණ ප්‍රතිපත්ති

1. පොදු ගිණුම්කරණ ප්‍රතිපත්ති

- 1.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති සහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව ඓතිහාසික පිරිවැය පදනමින් ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනු ලැබේ.
- 1.2 ස්ථාවර වත්කම්, ක්ෂයවීම අඩු කර පිරිවැයට ශේෂ පත්‍රයෙහි දක්වා ඇත. ප්‍රාග්ධන නොනිමි වැඩ ස්ථාවර වත්කම් ලෙස සලකනු ලැබේ.
- 1.3 මූලික මූල්‍ය ප්‍රකාශ තුළ ගිණුම් කෙරෙහි බලපාන උද්ධමන සාධක වෙනුවෙන් කිසිදු ගැලපීමක් සිදු කර නොමැත.
- 1.4 ඇතැම් වත්කම් කිසිදු පිරිවැයකින් තොරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් මාරු කරනු ලැබ තිබේ. දැනට තිබෙන තොරතුරු අනුව එකී වත්කම් 1995 ට පෙරමිලදී ගන්නා ලද ඒවා වේ.

එබැවින් ඒවා පූර්ණ වශයෙන් ක්ෂය වූ ලෙස සලකන ලද නමුත් එකකට ශ්‍රී ලංකා රුපියල් 100.00 ක ශේෂ අගයක් සහිතව වාර්තා තුළ පෙන්වුම් කිරීමට තීරණය කෙරිණි.

- 1.5 පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් මාරු කරන ද අයිතම අතර ඇතැම් අයිතම මිල දැක්වීමේදී වැදගත් නොවන බව පෙනී ගියේය. මෙම අයිතම තක්සේරුවකින් තොරව ප්‍රමාණ පදනමින් පමණක් වාර්තා කිරීමට තීරණයක් ගන්නා ලදී.
- 1.6 පළමුව ගත් භාණ්ඩ පළමුව ඉවතට ගෙන (FIFO) ක්‍රමය මත පදනම් වෙමින් තොග තක්සේරුව සිදු කෙරේ.
- 1.7 2015 වර්ෂය තුළ සරල රේඛීය පදනමින් වත්කම් භාවිතා කිරීමේ අගය අනුව ක්ෂය වීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලැස්වේ.
- 1.8 2004 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙතින් මාරු කරන ලද හිමිකාරිත්වය සහිත ඉඩම් හා ගොඩනැගිලි ගිණුම් කාර්යයන් වෙනුවෙන් තක්සේරු කිරීම 2015 වර්ෂය තුළදී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. ගොඩනැගිලි වෙනුවෙන් ක්ෂයවීම 2004 සිට ගණනය කර අතීතයට බලපාන පරිදි බලපෑම සමුච්චිත අරමුදල්වලට ගලපන ලදී.

1.9 ක්ෂය කාර්යය සඳහා වත්කම් වල සඵලදායක ආයු කාල පහත දැක්වෙන පරිදි වේ.

වත්කම් කාණ්ඩය	ආයු කාලය වර්ෂ	ක්ෂය අනුපාතිකය
යන්ත්‍ර සූත්‍ර හා කාර්යාල උපකරණ	10	10%
පරිගණක සහ උපාංග	5	20%
රථවාහන	5	20%
පුස්තකාල පොත්	10	10%
ගොඩනැගිලි	20	5%
ලී බඩු හා උපාංග	10	10%

2. බැරකම් සහ ප්‍රතිපාදන

2.1 1983 අංක 12 දරන පාරිකෝෂික පනත යටතේ සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ වෙනුවෙන් ගිණුම් තුළ ශ්‍රී ලංකා රුපියල් 6,693,462.76 ක ප්‍රතිපාදනයක් සලස්වා ඇති අතර මෙය ශේෂ පත්‍ර යෙහි ජංගම නොවන බැරකම් යටතේ කාණ්ඩගත කර ඇත. සේවකයන්ට විශ්‍රාම ගැනීමේදී සේවා කාලයෙහි සෑම වසරකම වෙනුවෙන් අර්ධ මාසයක වැටුප ලෙස ප්‍රතිපාදන සලස්වා ඇත. මෙම තත්ත්වය ඥානාන්විත, සාධාරණ හා යුක්තිසහගත වේ.

3. ප්‍රාග්ධන වියදම්

අරමුණු ඉටු කර ගැනීමට හෝ ඉපැයීම් ධාරිතාව වැඩි කිරීමේ කාර්යය වෙනුවෙන් යොදා ගැනෙන ස්ථාවර ස්වභාවයේ වත්කම් අත්පත් කර ගැනීමේ ව්‍යාප්ත කිරීමේ හෝ වැඩි දියුණුකිරීමේ කාර්යය සඳහා කරන ලද වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස සලකනු ලැබ ඇත.

ගිණුම් සඳහා සටහන්

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

31/12/2015

31/12/2014

01 සටහන - රජයේ දායකත්වය

- පුනරාවර්තන :

2100 - 02 මහා භාණ්ඩාගාරය
එකතුව

53,859,000
53,859,000

48,167,000
48,167,000

02. සටහන - වෙනත් ආදායම් :

		<u>31/12/2015</u>	<u>31/12/2014</u>
1505-01	විවිධ ආදායම්	10,749	120,427
1505 - 02	සේවකයන්ට ලබා දුන් ණය මත පොලිය	483,577	508,855
1505 - 03	ප්‍රකාශන අලෙවිය	44,217	71,378
1505 - 05	ස්ථීර තැන්පතු හා ඉතිරි කිරීමේ ගිණුම් මත පොලිය	69,939	28,147
2101-10	පළාත් පාලන ඩිප්ලෝමා පාඨමාලාව	6,362,475	7,285,000
2101 - 15	UNHABITAT ව්‍යාපෘතිය		3,532,500
	DMC ව්‍යාපෘතිය	1,140,000	
2101-16	ග්‍රාමීය මාර්ග පුළුල් කිරීම නියමු ව්‍යාපෘතිය		1,603,951
	- පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය		
2101-17	වෙනත්	116,625	1,468
		-----	-----
එකතුව		8,227,582	13,151,735
		=====	=====

03 සටහන - පරිපාලන සහ ආයතනික වියදම් :

		<u>31/12/2015</u>	<u>31/12/2014</u>
	පුද්ගල පඩිනඩි		
1503-01-01	වැටුප් හා වේතන	9,706,253	15,798,746
1503-01-02	සේවක අර්ථ සාධක අරමුදල	2,325,994	1,741,362
1503-01-03	සේවක භාරකාර අරමුදල	580,999	435,341
1503-01-04	නිවාඩු දින ගෙවීම් හා අතිකාල	404,948	716,819
1503-01-05	වෙනත් දීමනා	10,267,799	438,158
1503-02-01	ගමන් වියදම් - දේශීය සැපයුම්	182,371	294,780
1503-03-01	ලිපිද්‍රව්‍ය	1,445,077	1,364,097
1503-03-02	ඉන්ධන ලිහිසිතෙල්	1,399,944	2,414,072
1503-03-03	නිල ඇඳුම්	36,000	40,000
	නඩත්තු වියදම්		
1503-04-01	රථවාහන	2,012,792	1,966,102
1503-04-02	පිරිසක. යන්ත්‍රසූත්‍ර හා උපකරණ	440,651	256,532
1503-04-03	ගොඩනැගිලි	871,196	1,535,185

ගිවිසුම්ගත සේවා

1503-05-02	දුරකථන	571,401	731,206
1503-05-03	තැපැල් ගාස්තු	187,563	155,905
1503-05-04	ජලය හා විදුලිබලය	1,081,106	1,399,547
1503-05-05	පුවත්පත් හා වාර ප්‍රකාශන	39,945	38,040
1503-05-06	ආරක්ෂක සේවා	953,464	624,134
1503-05-07	වෙනත්	597,524	822,816
1503-05-08	දැන්වීම් පළ කිරීමේ වියදම්	624,465	
	එකතුව	33,727,491	30,722,840

04 සටහන - මානව සම්පත් සංවර්ධන වියදම්

2201-05-01	මානව සම්පත් සංවර්ධන වියදම් ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන	14,990,563.37	12,342,807.01
2201-05-01-01	මානව සම්පත් සංවර්ධන වියදම් ජාතික මට්ටමේ පුහුණුව - මානව සම්පත් සංවර්ධනය		
2201-05-01-02	මානව සම්පත් සංවර්ධන වියදම් ජාතික මට්ටමේ පුහුණුව - ඉංජිනේරු විද්‍යාව	1,963,148.62	2,076,876.65
2201-05-01-03	මානව සම්පත් සංවර්ධන වියදම් ජාතික මට්ටමේ පුහුණුව - පොදු කළමනාකරණය ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	2,183,664.25	1,264,672.43
	පුස්තකාල කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව		226,333.50
			372,153.50
2201-05-01-04	මානව සම්පත් සංවර්ධන වියදම් - ජාතික මට්ටමේ පුහුණුව - භෞතික සැලසුම්කරණය AUTOCAD මෘදුකාංගය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	1,677,947.78	1,607,818.49
			338,595.00
2201-05-01-05	මානව සම්පත් සංවර්ධන වියදම් - ජාතික මට්ටමේ පුහුණුව - මූල්‍ය කළමනාකරණය	1,537,135.30	2,532,462.68

	පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිජිටල්මාව DLGFM		
	2014 පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙනුවෙන්		727,934.40
2201-05-01-06	මානව සම්පත් සංවර්ධන වියදම් - ජාතික මට්ටමේ පුහුණුව - නෛතික	1,698,032.52	2,186,326.96
2201-05-01-07	මානව සම්පත් සංවර්ධන වියදම් - ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන - අධ්‍යාපනික	5,930,634.90	16,500.00
	පළාත් පාලන නීතිය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව-සහනාධාරලත් පාඨමාලාව		993,133.40
2201-05-01-02	මානව සම්පත් සංවර්ධන වියදම් - පළාත් මට්ටමේ පුහුණු වැඩසටහන		2,729,048.21
	පළාත් පාලනය පිළිබඳ උසස් ඩිජිටල්මාව - සිංහල / දෙමළ		962,478.00
	පළාත් පාලනය පිළිබඳ ඩිජිටල්මාව - සිංහල / දෙමළ		1,471,224.00
2201-05-03	මානව සම්පත් සංවර්ධන වියදම් - පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ධාරිතා වර්ධනය	2,213,995.25	1,733,749.15
2201-05-04	මානව සම්පත් සංවර්ධන වියදම් - පර්යේෂණ, පුස්තකාල හා ප්‍රකාශන	1,293,998.71	2,227,503.85
2201-05-05	මානව සම්පත් සංවර්ධන වියදම් - පරිගණක යෙදවුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව		
	DMC ව්‍යාපෘති වියදම්	1,098,942.71	
	එකතුව	19,597,500.04	21,466,810.22
		=====	=====

05 සටහන - උපදේශක සේවා වියදම්

31/12/2015

31/12/2014

1504-05

වියදම් ගිණුම - පොදු

2,116,894

එකතුව

2,116,894

06 සටහන - විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම හා ක්ෂය

	<u>31/12/2015</u>	<u>31/12/2014</u>
- පාරිතෝෂිකය	1,502,148	1,648,694
- විගණනක ගාස්තු	350,000	
- ක්ෂය	8,836,716	7,916,241
	-----	-----
එකතුව	10,688,864	9,464,935
	=====	=====

07 සටහන - දේපල, පිරිසක සහ උපකරණ

	විස්තරය	2015/01/01 දිනට ශේෂය	2015 එකතු කිරීම	2015 ඉවත් කිරීම්	2015/12/31දිනට ශේෂය	2015/01/01 දිනට ක්ෂය	2015 ඉවත් කිරීම්	2015 ක්ෂය	2015.12.31දිනට සමුච්චිත ක්ෂය	2015.12.31 දිනට W.D.V.	2014.12.31 දිනට W.D.V.
	ඉඩම් ගොඩනැගිලි	-	406,890,000 15,659,000	-	406,890,000 15,659,000	8,612,450	-	782,950	9,395,400	406,890,000 6,263,600	-
2201-01	රථවාහන	33,500,000	-	-	33,500,000	14,240,001	-	6,700,000	20,940,001	12,559,999	19,259,999
2201-02	යන්ත්‍රසූත්‍ර හා කාර්යාලීය උපකරණ	3,520,896	894,340	-	4,415,236	1,939,224	-	249,702	2,188,926	2,226,310	2,303,499
2201-03	පුස්තකාල පොත්	295,948	199,960	-	495,908	157,493	-	31,600	189,093	306,815	138,455
2201-04-01	ලී බඩු හා උපාංග	2,013,919	126,125	213,300	1,926,744	1,185,442	106,650	156,692	1,235,484	691,260	106,650
	පරිගණක හා පරිගණක උපාංග	13,929,814	982,860	-	14,912,674	10,585,647	-	915,773	11,501,420	3,411,254	3,344,167
	එකතුව	53,260,577	424,752,285	213,300	477,799,561	36,720,258	106,650	8,836,716	45,450,323	432,349,238	25,152,769

08 සටහන - කාරක ප්‍රාග්ධනය

විස්තරය	2015/01/01 දිනට ශේෂය	2015 එකතු කිරීම	2015 ඉවත් කිරීම්	2015/12/31දිනට ශේෂය	2015/01/01 දිනට ක්ෂය	2015 ඉවත් කිරීම	2015 ක්ෂය	2015.12.31දින ට සමුච්චිත ක්ෂය	2015.12.31 දිනට W.D.V.	2014.12.31 දිනට W.D.V.
ගොඩනැගිලි ඉදි කිරීම	44,757,072	-	-	44,757,072	-	-	-	-	44,757,072	44,757,072
	44,757,072	-	-	44,757,072	-	-	-	-	44,757,072	-

සටහන - වර්ෂය තුළ ලී බඩු හා උපාංග යන්ත්‍රසූත්‍ර හා කාර්යාල උපකරණ වලින් ඉවත් කර වෙනම වත්කම් පංතියක් ලෙස වෙන් කරන ලදී.

9 සටහන - කොග

		<u>31.12.2015</u>	<u>31.12.2014</u>
2202-01	ලිපිලිපි	286,676	440,457
2202-02	ප්‍රකාශන	1,517,202	1,581,988
2202-03	කොග ලේඛනය		13,250
		-----	-----
	එකතුව	1,803,878	2,035,695

10 සටහන - පෙර ගෙවුම් හා ලැබිය යුතු දේ :

2206-01	රක්ෂණය	223,672	125,614
2206-02	වෙනත්	4,856	1,077,597
2206-03	පළාත් සභා හා පළාත් පාලන ආයතනය 784,909 සහ UNHABITAT	678,259	
		-----	-----
	එකතුව	1,013,437	1,881,470
		=====	=====

11 සටහන - ණයකරුවන් හා අත්තිකාරම් :

2203-01	කාර්ය මණ්ඩල ණයකරුවන්	33,386	30,707
2203-02	විවිධ ණයකරුවන්	31,219	32,219
2204-02	විශේෂ අත්තිකාරම්	7,850	7,850
2204-04	උත්සව අත්තිකාරම්	12,100	31,700
2204-05	කාර්ය මණ්ඩල ණය	11,989,906	13,431,575
2205-01	හදිසි මිලදී ගැනීමේ වෙනුවෙන් අත්තිකාරම්	123,000	123,000
2205-03	ණය මිලදී ගැනීමේ වෙනුවෙන් අත්තිකාරම්	77,500	77,500
2205-03	මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් අත්තිකාරම්	441,477	45,000
2205-06	ආනුශංගික වෙත අත්තිකාරම්	30,000	100,000
2207-01	පරිපාලනය වෙත අත්තිකාරම් ගෙවූ තැන්පතු	24,000	10,000
		-----	-----
	එකතුව	12,772,438	13,889,551

12 සටහන - මුදල් සහ මුදල් සමානතා

2207-02	ලංකා බැංකුව ගිණුම් අංක 2323344	8,997,605	943,151
2207-03	ලංකා බැංකුව ගිණුම් අංක 2323350	1,561,995	1,406,059
2207-04	ඉතිරිකිරීමේ ගිණුම - ලංකා බැංකුව ගිණුම් අංකය 2329975	2,770,558	1,646,694
		-----	-----
	එකතුව	13,330,158	3,995,904

13 සටහන - විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් :

ආරම්භක ශේෂය	5,239,265	3,690,571
කාලපරිච්ඡේදය තුළ ප්‍රතිපාදන	1,454,198	1,548,694
ගෙවූ තරා මුදල් ප්‍රමාණය		
අවසාන ශේෂය	6,693,463	5,239,265

14 සටහන - ණයනීතීයන් හා උපචිත ගාස්තු

2103 – 01	උපචිත ගාස්තු	1,653,250	1,855,272
	ගෙවිය යුතු වැටුප්	68,300	
	ගෙවිය යුතු සේ.අ.අ.	336,545	
	ගෙවිය යුතු සේ.භා.අ.	50,482	
	ගෙවිය යුතු උපයන විට ගෙවීමේ බදු	7,005	
	ගෙවිය යුතු සෘජු බැංකු ප්‍රේෂණ	11,000	
	ගෙවිය යුතු මුද්දර ගාස්තු	125	
2104 – 02	තැන්පතු - ටෙන්ඩර්	30,000	84,250
	එකතුව	2,156,707	1,939,522

8.0 නිගමනය

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සිය ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම මගින් 2015 වර්ෂය තුළදී සිය කාර්යයන් සාර්ථකව ඉටු කර ඇති බව මාගේ නිරීක්ෂණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් පාලන ආයතනවල, විශේෂයෙන්ම තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ හා කාර්ය මණ්ඩලවල, කාර්යසාධනය සහ දැනුම සතුටුදායක ලෙස වැඩි දියුණු විය.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවල අනාගත අවශ්‍යතා ඉටු කිරීම හා අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ කාර්යසාධනය තවදුරටත් වැඩි දියුණු කළ යුතු බව නිරීක්ෂණය කරන ලදී.

පළාත් පාලන ආයතනවල තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ, නිලධාරීන්ගේ හා ව්‍යාපාරික නියෝජිතයන්ගේ දැනුම ඉවැඩි කිරීමේ අරමුණින් නව තාක්ෂණය සහ වැඩි දියුණු කළ කළමනාකරණ පරිච්ඡේදයන් ලබා දීම පිණිස පළාත් මට්ටමේ පුහුණු ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍ය බවද මාගේ නිරීක්ෂණයයි.

සඵලදායක පුහුණු වැඩසටහන් මෙහෙයවීම හා උපදේශක සේවා ලබා දීම මගින් පළාත් පාලන අධ්‍යාපන ආයතනවල ගුණාත්මක ප්‍රමිති අත් කර ගැනීම සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක සමග සහයෝගීත්වයෙන් කටයුතු කළ යුතු බවද නිරීක්ෂණය විය.

මෙහෙයවන ලද පාඨමාලාවල විෂය නිර්දේශවල හා විෂයමාලා වල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේ කාර්යය සඳහා එම වැඩසටහන් වලට සහභාගිවූවන්ගෙන් ප්‍රතිපෝෂණය ලබාගැනීම පිණිස පසු විපරම් ක්‍රියාකාරකම් සිදු කළ යුතුව ඇත.

ආයතනයේ ප්‍රකාශනවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා සංස්කාරක මණ්ඩල කමිටුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද සැලකිල්ලට ගන්නා ලදී.

පරිගණක කුසලතා සහ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ නව ප්‍රකාශන හරහා නව දැනුම හා තාක්ෂණය ලබා දීමේදී පළාත් පාලන අංශයට සඵලදායක හා කාර්යක්ෂම සේවයක් ලබා දීම පිණිස ආයතනයේ පුස්තකාලය ප්‍රතිසංවිධානය කිරීම සහ සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

ආයතනයේ පුහුණු වැඩසටහන් සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති හෙයින්, මෙම වැඩසටහන් මෙහෙයවීම පිණිස ප්‍රමාණවත් ගොඩනැගිලි ඉඩකඩ සැපයීමේ අවශ්‍යතාවයද අවධානයට ලක් වී තිබේ. ආයතනය පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන බැවින් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාව අල්පය. එබැවින්, දැනට පවතින ගොඩනැගිලි පරිශ්‍රයට යාබද ඉඩමේ මහල් පහකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීම අවශ්‍යය.

ආයතනයෙහි වාහන සමුදාය ද වැඩි කිරීම අවශ්‍යය. දුර බැහැර ප්‍රදේශවල වැඩියෙන් පුහුණු වැඩසටහන් මෙහෙයවීම සඳහා මෙය අත්‍යවශ්‍යය. මෙම කාර්යය වෙනුවෙන් අවම වශයෙන් ඩබල් කැබ් රථ / ජීප් රථ 02ක් වත් අවශ්‍ය වේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතන අතර බලය විමධ්‍යගත කිරීම මෙන්ම මෙම ආයතනවල කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් හා වැඩමුළු මෙහෙයවීම මගින් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරකම්වල කාර්යක්ෂම හා සඵලදායක කාර්යසාධනය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය අඛණ්ඩව පහසුකම් සැපයිය යුතුව ඇත. එබැවින්, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද වැදගත් වේ.

මෙලෙස, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය 2015 වර්ෂය තුළදී එහි ඉලක්ක හා අරමුණු අතිශය සඵලදායක ලෙස සාක්ෂාත් කරගනිමින් එහි කාර්යභාරය ඉටු කර ඇති බව නිරීක්ෂණය කිරීම සතුටට කරුණකි.

සුජීව සමරවීර
අධ්‍යක්ෂ / ප්‍ර.වි.නි.
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அறிப்பதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



2016 දෙසැම්බර් 05 දින

මගේ අංකය
எனது இல. }
My No. }

විඛලිතවත් 22/02/2016
එස්එල්අයිඑල්පී/1/15/96

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

සභාපති,
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1999 අංක 31 දරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන පනතේ 18 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාරව විස්තරාත්මක වාර්තාවක් ආයතනයේ සභාපති වෙත යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම *

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රවේනිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනවලින් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය සහ මුදල් ප්‍රවාහ, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දිනපොත් මුද්‍රණය සඳහා ලබාගත් අත්තිකාරම් ලෙස ලද රු.123,000 ක් හා මානව සම්පත් සංවර්ධනය සඳහා අත්තිකාරම් රු.391,117 ක් ද සුළු වියදම් සඳහා අත්තිකාරම් රු.30,000 ක් ද 2015 දෙසැම්බර් 31 දිනට නිරවුල් වී ඇතත් තවදුරටත් අයවිය යුතු අත්තිකාරම් මුදල් ලෙස දක්වා තිබුණි.
- (ආ) UN Habitat ආයතනයෙන් ලද රු.186,259 ක් වෙනත් ආදායම් ගිණුමට බැර කිරීම වෙනුවට ව්‍යාපෘති ආයතනවල ගිණුමට බැර කර තිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

- (අ) ආයතනය විසින් මුද්‍රණය කරන ලද දින පොත් සඳහා ගෙවීම් පරික්ෂාවේදී පළාත් පාලන අමාත්‍යාංශය විසින් ලබාගත් දින පොත් වෙනුවෙන් ලැබිය යුතු රු.492,000 ක මුදල 2016 ජුනි 30 දින වන විටත් ආයතනයට ලැබී නොතිබුණු බව නිරීක්ෂණය විය.
- (ආ) 2010 වර්ෂයට පෙර සිට නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.44,657 ක අත්තිකාරම් හා රු.455,664 ක ආපදා ණය මුදල් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ආයතනය අපොහොසත් වී තිබුණි.
- (ඇ) 2015 දෙසැම්බර් 31 දිනට සේවක ණය ගිණුමෙහි පැවති රු.52,811 ක අසාමාන්‍ය බැර ශේෂය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.



2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි වලට යොමුව

අනුකූල නොවීම

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී

ජනරජයේ ආයතන සංග්‍රහය

XIV පරිච්ඡේදයේ 4.1

වගන්තිය

වැඩමුළු සඳහා සහභාගී වූ නිලධාරීන්ට ආහාරපාන හා තේවාසික ගාස්තු ආයතනයේ වියදමින් ලබා දී තිබියදී එම දින සඳහා සංයුක්ත දීමනාවද ලබා දී තිබූ අවස්ථා නියැදි විගණනයේදී නිරීක්ෂණය විය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 264

සෑම ගෙවීමක් සම්බන්ධයෙන්ම වවුචරයේ සඳහන් දළ මුදල ලැබුන බවට කුචිතාන්තියක් ලබාගත යුතු වුවත් එසේ නොමැතිව වටිනාකම රු.138,137 ක ගෙවීම් කර තිබූ අවස්ථා 6 ක් නිරීක්ෂණය විය.

(ii) මුදල් රෙගුලාසි 371

- ලබාදී ඇති අත්තිකාරම් අඩකට වඩා හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර පියවා තිබූ අවස්ථා 20 ක් නිරීක්ෂණය විය.

- ලබාදී ඇති අත්තිකාරම් ඒවා නිකුත් කරන ලද මුදල් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර පියවිය යුතු වුවද සමාලෝචිත වර්ෂයේදී දෙන ලද රු.50,360 ක අත්තිකාරම් 02 ක් එසේ පියවා නොතිබුණි.



2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

1994 ජූනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වනුලේඛය ප්‍රකාරව ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයන්හට අතිරේක දීමනා හා වෙනත් වර්ගවල මූල්‍යමය ප්‍රතිලාභ ගෙවිය හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හෝ මහා භාණ්ඩාගාරයේ අනුමතිය මත පමණක් වුවද, ඊට පටහැනිව UN Habitat ආයතනය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC Project) මඟින් ලබා දුන් උපදේශක තත්ත්වයේ පැවරුමක් කාර්යයන් සඳහා සමාලෝචිත වර්ෂයේදී ආයතනයේ නිලධාරීන් වෙත රු. 193,750 ක විවිධ දීමනා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ගෙවා තිබුණි.

3 මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,927,273 ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 2,502,704 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.575,431 ක ඌනතාවයේ අඩුවීමක් ඇති වී තිබුණි. වෙනත් ආදායම රු.4,924,153 කින් අඩු වුවද පුනරාවර්තන ප්‍රදාන රු.5,692,000 කින් වැඩිවීම ඉහත ඌනතාවයේ අඩුවීමට බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ රු.2,882,054 ක්ව පැවති ආයතනයේ අතිරික්තය 2015 වර්ෂය වනවිට රු.1,927,273 ක ඌනතාවයක් වී තිබුණි. සේවක පාලනමය හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂයවීම් සැලකිල්ලට ගැනීමේදී 2011 වර්ෂයේ රු.20,668,188 ක්වූ ආයතනයේ දායකත්වය උච්චාවචනය වෙමින් 2015 වර්ෂය අවසන් වනවිට රු.29,788,488 ක්වී තිබුණි.

4 මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සභිකයින්, නිලධාරීන් හා සේවකයින්ට ඔවුන්ගේ රාජකාරි කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස ඉටු කිරීමට හැකි වන පරිදි වැඩිමුළු හා පුහුණු පාඨමාලා පැවැත්වීම ආයතනයේ කර්තව්‍යයක් වන අතර ඒ වෙනුවෙන් අංශ 8 ක් සඳහා වාර්ෂික අයවැය මගින් රු.20,000,000 ක මුදලක් වෙන්කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ දී මේ සඳහා රු.19,597,500 ක් වැය කර තිබුණ ද, ඒ පිලිබඳව පරීක්ෂා කිරීමේදී ආයතනය සැලසුම් කළ කාර්යසාධනය සිදු වී නොතිබුණු බව හා එක් එක් අංශයේ ප්‍රගති වාර්තා හා සැලසුම් කළ කාර්යයන් අතර වෙනස්කම් පවතින බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.



(අ) පොදු කළමනාකරණ අංශය

වැඩසටහන් පැවැත්වීමේදී අපේක්ෂිත වැඩසටහන් වලට වඩා වැඩියෙන් වැඩසටහන් 5ක් ද අපේක්ෂිත වැඩසටහන් වලට වඩා අඩුවෙන් වැඩසටහන් 7 ක් ද පවත්වා තිබුණි. සැලසුම අනුව අපේක්ෂිත සහභාගිත්වය 1670 ක් වුවද 1834 ක් සහභාගි වී තිබුණි.

(ආ) පර්යේෂණ අංශය

පසුගාමී පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකර ගැනීමේ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් 18 ක් කිරීමට සැලසුම් කර තිබුණද පවත්වා තිබුණේ වැඩසටහන් 9 ක් පමණි. මෙම අංශය සඳහා ඇස්තමේන්තු මුදල රු.2,400,000 ක් වූ අතර මූල්‍ය ප්‍රගතිය රු.2,190,538 ක් වූයෙන් ඉතිරි වැඩසටහන් 9 පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් ඉතිරියක් සිදුවී නොතිබුණි. සැලසුම් සහගතව වැඩසටහන් පවත්වා නොතිබුණු අතර වියදම් කළමනාකරණය කෙරෙහිද අවධානය යොමුකර නොතිබුණි.

(ඇ) ඉංජිනේරු අංශය

මෙම අංශයේ ඉලක්ක ගත වැඩසටහන් ප්‍රමාණයට වඩා සෑම වැඩසටහනක්ම අඩුවෙන් සිදුකර තිබුණි. තාක්ෂණ නිලධාරීන්ගේ දැනුම හා හැකියාව වර්ධනය වැඩසටහන් 9 න් 4 ක්ද වැඩි අධීක්ෂණයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් 6 න් 1 ක්ද පළාත් පාලන ආයතන වල කොන්ත්‍රාත් කළමනාකරණය සම්බන්ධ කාර්ය මණ්ඩලය සඳහා වූ තාක්ෂණික පුහුණු පාඨමාලා 6 න් 3 ක්ද ඉංජිනේරු නිර්ණායකයන්ගේ කාර්ය සාධන වර්ධනය වැඩසටහන් 4 න් 2 ක්ද ග්‍රාමීය මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩසටහන් 4 න් 2 ක්ද විශේෂිත පුහුණු පාඨමාලා වැඩසටහන් 3 න් 1 ක් ද සිදුකර නොතිබුණි. අඩකටත් වඩා වැඩසටහන් පවත්වා නොතිබුණද වෙන්කරන ලද ඇස්තමේන්තුව රු.2,400,000 හි මූල්‍ය කාර්යසාධනය රු.2,333,630 ක් වී තිබුණි.

(ඈ) මූල්‍ය අංශය

මූල්‍ය කළමනාකරණ අංශයේ වැඩසටහන් 03 ක් පමණක් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබූ අතර වසරක පමණ කාලයක සිට මූල්‍ය උපදේශකවරයෙකු නොසිටීම නිසා ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවද පවත්වා නොතිබුණි. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩසටහන් 6 ක් සඳහා රු.මිලියන 1.2 ක් වෙන්කර තිබුණද රු.550,013 ක් වැයකර වැඩසටහන් 02 ක් පමණක් පවත්වා තිබුණි. පළාත් පාලන ආයතනවල මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩසටහන් 4 ක් සඳහා රු. 800,000 ක් වෙන්කර තිබූ අතර රු. 1,623,682 ක් වැය කර වැඩසටහන් 8 ක් පවත්වා තිබුණි. පළාත් මට්ටමේ වැඩසටහන් සඳහා රු.400,000 ක් වෙන්කර තිබුණද



රු.791,554 ක් වැය කර තිබුණි. මේ අනුව මෙම අංශය සඳහා වෙන්කරන ලද ඇස්තමේන්තු සීමාව තුළ කටයුතු කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

(ඉ) නීති අංශය

ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම , පළාත් පාලන ආයතන වලට අදාළ නීති හඳුන්වා දීම, පළාත් පාලන ආයතන වල නීති ගැටලු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම යන වැඩසටහන් පවත්වා නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

වටිනාකම රු.311,000 කට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අත්තිකාරම් ලෙස රු.77,500 ක් 2014 ඔක්තෝබර් 28 දින පෞද්ගලික ආයතනයකට ගෙවා තිබුණු අතර 2015 දෙසැම්බර් 31 වන විටද එය නිම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර නොතිබුණු බැවින් අත්තිකාරම් ලෙස ගෙවා ඇති මුදල නිශ්කාර්ය වියදමක් බවට පත් වී තිබුණි.

4.3 මෙහෙයුම් ක්‍රියාකාරකම්

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හා පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය ඉදිරි අවශ්‍යතා පිළිබඳ විධිමත් අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම් සැලසුම් කිරීම නිසා 2013 නොවැම්බර් 28 දිනට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන භූමියේ ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලේ තවමු 4 ක් සඳහා රු.මිලියන 53 කට එළඹී කොන්ත්‍රාත් ගිවිසුම් මුදල පසුව රු.මිලියන 98 දක්වා වැඩි කිරීම නිසා සියයට 85 ක ප්‍රමාණයකින් මිල විචලනයක් සිදු වී තිබුණි. නව කොන්ත්‍රාත් මුදල වන රු.මිලියන 98 සඳහා 2014 දෙසැම්බර් 30 දින එළඹී ගිවිසුම අනුව කොන්ත්‍රාත් කාලය 2015 අගෝස්තු මාසයෙන් අවසන් වී ඇති අතර, 2016 අගෝස්තු මස අවසන් වන විට රු. 44,757,072 ක් වැයකර පසිලිත් (piling) වැඩ අවසන් වී අත්තිවාරම සකස් කර කණු ඉහලට නැංවීම පමණක් සිදු කර තිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

2015 දෙසැම්බර් 31 දිනට ආයතනයේ අනුමත හා තරා සේවක සංඛ්‍යාව පිළිවෙලින් 59 ක් හා 40 ක්වූ අතර පුරප්පාඩු හා අතිරික්ත සංඛ්‍යාව පිළිවෙලින් 23 ක් හා 4 ක් විය. අංශ 05ක් සඳහා මාණ්ඩලික මට්ටමේ තනතුරු වන උපදේශකයන් පුරප්පාඩු වීම හේතුවෙන් පුහුණු වැඩමුළු පැවැත්වීමේදී ආයතනයට දුෂ්කරතා වලට මුහුණදීමට සිදුවී තිබුණි.



5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය අනුව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කළ යුතු බව සඳහන් වුවද, ආයතනය විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2016 අගෝස්තු 01 දින දීය.

5.2 නොවිසඳී ඇති විගණන ඡේද

2014 මාර්තු 05 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තීරණය අනුව 2011 වර්ෂය හා ඊට පසු ගෙවන ලද ප්‍රසාද දීමනා සඳහා ආවරණ අනුමැතිය භාණ්ඩාගාරයෙන් ලබා ගත යුතු බව දන්වා ඇතත් 2015 ජූනි මස අවසන් වන විටත් එවැනි අනුමැතියක් ලබා ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව ආයතනයේ සභාපතිවරයා වෙත වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි කළමනාකරණයේ විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) අත්තිකාරම්

අදාළ කාර්යය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමකින් තොරව වැඩියෙන් අත්තිකාරම් ලබාදීම.

(ආ) සේවක ණය

භිභ ණය මුදල් අයකර ගැනීමට ආයතනය අපොහොසත් වී තිබීම.

(ඇ) වැඩමුළු පැවත්වීම හා දීමනා ගෙවීම

ක්‍රියාකාරී සැලැස්මේ වැඩසටහන් පැවැත්වීමේදී අපේක්ෂිත සංඛ්‍යාවට වඩා වැඩියෙන් හා අඩුවෙන් වැඩසටහන් පැවැත්වීම හා බාහිර පැවරුම් කාර්යයන් සඳහා විවිධ දීමනා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ගෙවා තිබීම.

එච්.එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

